

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

කාරෙයිතිවු ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීම් තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 172(1) උප වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2024 දෙසැම්බර් 31 දිනට කාරෙයිතිවු ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම්, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක්

නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාත්මක මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහභරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍යයන් සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත්වේ.

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6(1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සම්බන්ධ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6(1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදු කරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිදේර්ශය
(අ) සමාලෝචිත වර්ෂයේ මෝටර් රථ සහ මාර්ග සඳහා වැය කළ රු.4,053,829 ක් ගිණුම්ගත කර නොතිබුණි.	වත්කම් ගිණුම්වල ගිණුම්ගත ගත කිරීමට කටයුතු කරනු ලබන බව.	සියළුම වියදම් විධිමත්ව ගිණුම්ගත කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ දී ඉකුත් වර්ෂයට අදාළව ලද රු.392,569 ක උසාවි දඩ මුදල් ආදායම් ප්‍රවර්ධන වර්ෂයේ ආදායම් ලෙස ගිණුම් ගත කර තිබුණි.	මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමෙන් පසු නොවැම්බර් සහ දෙසැම්බර් මාස වල දඩ මුදල් ලිපිය ලද බැවින් හිඟ ලෙස පෙන්වීමට කටයුතු නොකළ බව.	ආදායම් අදාළ කාල පරිච්ඡේදයට අදාළව හඳුනාගෙන ගිණුම් ගත කළ යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂයේ ඉදිකිරීම් හා කර්මාන්ත සඳහා ගෙවිය යුතු රු.16,127,181 ක් මූල්‍ය ප්‍රකාශයේ වගකීමක් වශයෙන් දක්වා නොතිබුණි.	අත්මුදල් ප්‍රමාද වී ලැබුණු බව.	ගෙවිය යුතු වියදම් මූල්‍ය ප්‍රකාශය වගකීමක් වශයෙන් දැක්විය යුතුය.

1.6.2 විගණනය සඳහා අවශ්‍ය ලිඛිත සාක්ෂි නොමැති වීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිදේර්ශය
ශේෂපත්‍ර දිනයට වර්ෂ ආරම්භයේ ස්ථාවර වත්කම්වල එකතුව රු.4,368,793 ක් සඳහා අවශ්‍ය විස්තරාත්මක ලේඛන ඉදිරිපත් කර නොතිබුණි.	නින්දවුර් ප්‍රාදේශීය සභාවෙන් කාරෙයිතිවු ප්‍රාදේශීය සභාව වෙන්කල අවස්ථාවේ ලබා දෙන ලද වටිනාකම බව.	විස්තරාත්මක ලියවිලි ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිදේර්ශය
(අ) 1987 වර්ෂයේ අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත			

- (i) වගන්තිය 24 උප වගන්ති 1 (අ) සහ (ආ) සභාව විසින් නඩත්තු කරන විදී සහ මාර්ගවල සිතියම් සකස් කිරීම සහ දැන්වීම් පළකිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කර නොතිබුණි. නාම පුවරු නැවත ප්‍රාදේශීය සභා පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය. සකස්කර සවි කිරීමට කටයුතු කරන බව.
- (ii) වගන්තිය 128 සභාව විසින් ප්‍රයෝජනයට ගනු ලබන වත්කම් හඳුනාගෙන එහි අයිතිය පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි. අයිතිය පවරා ගැනීමට කටයුතු කරන බව. -එම-
- (iii) වගන්තිය 134 ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි සංවර්ධිත ප්‍රදේශ කාලයෙන් කාලයට හඳුනා ගැනීමට පියවර ගෙන නොතිබුණි. නව ආදායම් ප්‍රභවයන් හඳුනා ගැනීමට කටයුතු කරනු ලබන බව. -එම-
- (ආ) 1988 වර්ෂයේ ප්‍රාදේශීය සභා මූල්‍ය හා පරිපාලන රීති 5(xii) මුදල් සහ වෙක්සත්වල අත්සන් තබන, ආදායම් රැස්කරන නිලධාරීන් සහ ගබඩා භාණ්ඩ හා සම්බන්ධ නිලධාරීන්ගෙන් ඇප මුදල් ලබා ගැනීමට කටයුතු කර නොතිබුණි. පිළිතුරු ලබා මූල්‍ය හා පරිපාලන රීති ප්‍රකාරව අදාළ නිලධාරීන්ගෙන් ඇප මුදල් ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

2 මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම් ඉක්මවූ ආදායම රු. 6,845,122 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම් ඉක්මවූ ආදායම රු. 14,749,080 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

වර්ෂය සහ ඉකුත් වර්ෂය සඳහා ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් සම්බන්ධ තොරතුරු පහත දැක්වේ.

	ආදායම් ප්‍රභවය	2024				2023			
		ඇස්තමේන්තු ගත ආදායම රු.	බිල් කළ ආදායම රු.	රැස් කළ ආදායම රු.	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය රු.	ඇස්තමේන්තු ගත ආදායම රු.	බිල් කළ ආදායම රු.	රැස් කළ ආදායම රු.	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය රු.
(i)	වරිපනම් හා බදු	25,000	-	-	-	25,000	9,180	9,180	-
(ii)	කුලී	10,754,000	10,166,157	9,093,793	1,072,364	8,675,000	7,690,625	6,766,985	2,699,890
(iii)	බලපත්‍ර ගාස්තු	6,862,000	6,527,520	4,937,960	1,589,560	850,000	1,271,240	1,271,240	-
(iv)	වෙනත් ආදායම්	623,000	887,619	888,019		1,215,000	561,704	561,704	-
	එකතුව	18,264,000	17,581,296	14,919,772	2,661,924	1,0765,000	9,532,749	8,609,109	2,699,890

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධන පිළිබඳ නිරීක්ෂයන් පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අයවිය යුතු පොළ සහ වෙරළ උද්‍යාන බදු රු.75,843 ක් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	අදාළ පුද්ගලයන් හඳුනා ගැනීමට නොහැකි බැවින් හිඟව පැවැතුණු බව.	අයවිය යුතු හිඟ ආදායම් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) ටෙන්ඩර් මගින් මස් කඩ බදු දීමෙන් සමාලෝචිත වර්ෂයේ අවසානයට රු.2,008,592 ක හිඟ ශේෂයක් පැවතුණු අතර, එම හිඟ ශේෂයෙන් රු.1,026,520 ක් වසර 2 සිට වසර 33 කාලයක සිට අයවිය යුතුව තිබුණි.	පිළිතුරු සපයා නොතිබුණි.	අයවිය යුතු හිඟ ආදායම් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ඇ) වෙළඳසැල් 09 කින් සමාලෝචිත වර්ෂයේදී පාරිසරික ආරක්ෂණ බලපත්‍ර අළුත් කිරීමට කටයුතු නොකිරීමෙන් රු.36,000 ක ආදායමක් සභාවට අහිමි වී තිබුණි.	පිළිතුරු සපයා නොතිබුණි.	පරිසර බලපත්‍ර අළුත් කර ආදායම් රැස්කළ යුතුය.
(ඈ) ඉඩම් ගනුදෙනු සම්බන්ධයෙන් මුද්දර ගාස්තු ප්‍රතිපූර්ණ ඉල්ලුම්පත් එක් එක් කාර්තු අවසානයේ රෙජිස්ටාර් ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතු වුවත්, සමාලෝචිත වර්ෂයේ මුද්දර ගාස්තු ගණනය කර අයදුම් කිරීමට අවශ්‍ය කටයුතු කර නොතිබුණි.	පිළිතුරු සපයා නොතිබුණි.	මුද්දර ගාස්තු ගණනය කර රැස්කර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාව සතු කඩ කාමර 14 ක් කුලියට බදු දීම සඳහා 2018 වර්ෂයේ සිට 2024 වර්ෂ අවසානය දක්වා කටයුතු නොකිරීම නිසා රු.1,512,000 ක ආදායමක් අහිමිවී තිබුණි.	පිළිතුරු සපයා නොතිබුණි.	සියළුම කඩ කාමර බදු දීමට කටයුතු කර ආදායම් රැස්කළ යුතුය.
(ආ) සභා බලප්‍රදේශයේ විදුලි පහන් සවි කිරීම සහ නඩත්තු කිරීම් සම්බන්ධයෙන් විදුලි පහන් සංඛ්‍යාව, වර්ගය, විදුලි බුබුළුවල ධාරිතාව,	පිළිතුරු සපයා නොතිබුණි.	නිසිපරිදි වීම් පහන් ලේඛණයක් නඩත්තු කිරීමට කටයුතු කළ යුතුය.

විදුලි කණු අංකය ඇතුළත් කර විදි පහන් ලේඛනයක් නඩත්තු කර නොතිබුණි.

- | | | |
|--|--------------------------------|---|
| <p>(ඇ) අනවසර ඉදි කිරීම් සඳහා සභාව විසින් රු.242,689 ක් අයකර තිබුණු අතර නාගරික සංවර්ධන අධිකාරියේ 1987 සැප්තැම්බර් 30 දින හා අංක 08 සැලැස්ම කිරීම් වක්‍රලේඛ අනුව මේ සඳහා වෙනම බැංකු ගිණුමක් පවත්වා ආදායම් එම ගිණුමට බැර කළ යුතු වුවත්, සභාව විසින් ඒ අනුව කටයුතු කර නොතිබුණි.</p> | <p>පිළිතුරු සපයා නොතිබුණි.</p> | <p>වෙනම බැංකු ගිණුමක් පවත්වා ආදායම් බැර කළ යුතුය.</p> |
| <p>(ඈ) 2002 අංක 14 දරණ එකතු කළ අගය මත බදු පනත අනුව, එකතු කළ අගය මත බදු ගෙවන තැනැත්තන් විසින් ටින් අංකයක් ලබා ගත යුතුය. එසේවුවද, සභාව විසින් එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි නොවී සමාලෝචිත වර්ෂයේ අනවසර ඉදි කිරීම් සඳහා දඩ මුදල් අය කිරීමේදී, රු.41,287 ක එකතු කළ අගය මත බදු සහ සමාජ සේවා ආරක්ෂණ බදු ඉහත පනතට පටහැනිව අයකර තිබුණි.</p> | <p>පිළිතුරු සපයා නොතිබුණි.</p> | <p>බදු සඳහා ලියාපදිංචි නොවී එකතු කළ අගය මත බදු සහ සමාජ සේවා ආරක්ෂණ බදු අයකිරීම නීතියානුකූල නොවන බැවින්, බදු සඳහා ලියාපදිංචි වීමට කටයුතු කළ යුතුය.</p> |
| <p>(ඉ) මාවඩිප්පල්ලි ප්‍රස්තාකාලයේ III ශ්‍රේණියට අයත් සේවක පුරප්පාඩු පිරවීමට කටයුතු කර නොතිබුණි.</p> | <p>පිළිතුරු සපයා නොතිබුණි.</p> | <p>අදාළ පුරප්පාඩු පිරවීමට කටයුතු කළ යුතුය.</p> |

3.2 නිෂ්කායර් / ඌණ උපයෝජිත වත්කම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
රීසාන වෙරළ ප්‍රදේශයේ සමාජ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රු.14,347,200 ක් වැය කර ඉදිකර, 2009 වර්ෂයේ සභාව වෙත භාරදී තිබූ, වෙළඳ සංකීර්ණයේ කඩ කාමර 14 ක් බදු දීමට කටයුතු කර නොතිබුණි.	පිළිතුරු සපයා නොතිබුණි.	සියළුම කඩ කාමර බදු දීමට කටයුතු කළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාව විසින් ප්‍රයෝජනයට ගනු ලබන ඉඩම් හා ගොඩනැගිලි සහ වාහන 29 ක වටිනාකම තක්සේරු කර ගිණුම්ගත කර නොතිබුණි.	පිළිතුරු සපයා නොතිබුණි.	ඉඩම් සහ ගොඩනැගිලි වල වටිනාකම තක්සේරු කර ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.

- (ආ) සභාව විසින් ප්‍රයෝජනයට ගනු ලබන පිළිතුරු සපයා නොතිබුණි. වාහන අයිතිය පවරා ගැනීමට අවශ්‍ය කටයුතු කළ යුතුය.
- (ඇ) පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් සහ පළාත් පාලන සභාකාර කොමසාරිස් කාර්යාලයෙන් 2021 වර්ෂයේදී පරිත්‍යාග වශයෙන් ලැබුණු උපකරණවල වටිනාකම ගණනයට කර ගිණුම්ගත කර නොතිබුණි. වටිනාකම ගණනය කර මූල්‍ය ප්‍රකාශනවල දැක්විය යුතුය.
- (ඈ) සභාව සතු ලොරි රථ 04 ක්, ට්‍රැක්ටර් 04 ක් සහ යතුරුපැදි 02 ක් අළුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමට හෝ වෙන්දේසි කිරීමට කටයුතු කර නොතිබුණි. අළුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමට හෝ වෙන්දේසි කිරීමට කටයුතු කළ යුතුය.
- (ඉ) සභා කාර්යාල ගොඩනැගිල්ල, සංස්කෘතික මධ්‍යස්ථානය, වෙළඳ සංකීර්ණය සහ සහ අපද්‍රව්‍ය මධ්‍යස්ථානය පිහිටා ඇති ඉඩම් සභාවේ නමට පවරා ගැනීමට අවශ්‍ය ලියවිලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යවා ඇතත්, විගණනීය දින වන විටත් අවශ්‍ය කටයුතු සිදුවී නොතිබුණි. වත්කම්වල අයිතිය සභාවේ නමට පවරා ගැනීමට කටයුතු කළ යුතුය.

3.4 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පළාත් සංවර්ධණ ආධාර වැඩසටහන් යටතේ කුඩා ඇගළුම් කර්මාන්ත ශාලා ගොඩනැගිල්ල රු.8,892,852 ක් වැය කර අළුත්වැඩියා කර තිබුණි. මේ සම්බන්ධයෙන් සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂණයේදී 24w LED බල්බ සහ LED Pannal 42 ක් පමණක් සවිකර තිබුණු අතර රු.8,000 කට අඩු වටිනාකමක් ඇති Bajaj ceiling fan 15 ක් සවිකර තිබුණි. මේ අනුව අදාළ කාර්යයන් සඳහා රු.143,610 ක් වැඩිපුර නිර්දේශ කර ගෙවීම් සිදු කර තිබුණි.	පිළිතුරු සපයා නොතිබුණි.	වැඩිපුර ගෙවීම් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කළ යුතුය.
(ආ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අංක 5.4.12 අනුව එකතු කළ අගය මත බදු සම්බන්ධ ගෙවීම් සිදුකර, ඉදිරි මස 15 දිනට හෝ ඊට පෙර විගණනාධිපති වෙත පිටපතක් සහිතව දේශීය ආදායම් කොමසාරිස් ජනරල් වෙත යැවියයුතු වූවත්, සමාලෝචිත වර්ෂයේ ගොඩනැගිලි ඉදි කිරීම සඳහා වූ රු.3,564,504 ක ගෙවීම් සම්බන්ධයෙන් එසේ කටයුතු කර නොතිබුණි.	පිළිතුරු සපයා නොතිබුණි.	ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වලට අනුකූලව කටයුතු කළ යුතුය.

- (ඇ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශන අංක 4.3.1 සහ 2 අනුව මුළු පිළිතුරු සපයා -එම- පිරිවැය ඇස්තමේන්තු සකස් කිරීමේදී, කොන්ත්‍රාත්කරු නොතිබුණි. එකතුකළ බදු සඳහා ලියාපදිංචි වී නොමැති අවස්ථාවක අදාළ වටිනාකම මුළු පිරිවැය ඇස්තමේන්තුවට ඇතුළත් නොකළ යුතුය. එසේවුවද, බදු සඳහා ලියාපදිංචි වී නොමැති අයකු සඳහා පිරිවැය ඇස්තමේන්තු පිළියෙල කිරීමේදී එකතු කළ අගය මත බදු වශයෙන් රු.90,000 ක් අයකර තිබුණි.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2018 ජනවාරි 24 දිනැති 02/2018 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව සභාවේ කාර්ය මණ්ඩලය නිසිලෙස සැලැස්වී කිරීමටත්, සියළුම නිලධාරීන්ට අවශ්‍ය පුහුණු ලබා දීමටත් මානව සම්පත් කාර්යක්ෂමතාවයෙන් යොදවා ගැනීමටත් කටයුතු කර නොතිබුණි.	පිළිතුරු සපයා නොතිබුණි.	චක්‍රලේඛ විධි විධාන පරිදි කටයුතු කළ යුතුය.
(ආ) සභාවේ අනුමත සේවක සංඛ්‍යාව අනුව පෙර පාසල් ගුරුවරුන් 02 දෙනෙකු සඳහා අනුමැතිය ලැබී තිබුණද, විගණන දිනය දක්වා එම පුරප්පාඩු පිරවීමට කටයුතු කර නොතිබුණි.	පිළිතුරු සපයා නොතිබුණි.	පුරප්පාඩු පිරවීමට කටයුතු කර උසස් සේවාවක් ලබා දිය යුතුය..

4 ගිණුම් කටයුතු භාවය සහ යහපාලනය

4.1 මූල්‍ය ප්‍රකාශනය ඉදිරිපත් කිරීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2023 දෙසැම්බර් 15 වෙනි දිනැති PT/18/2022 පළාත් භාණ්ඩාගාර චක්‍රලේඛය අනුව මූල්‍ය ප්‍රකාශනය 2025 පෙබරවාරි 28 දිනට ප්‍රථම විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත්, සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2025 මාර්තු 10 දින විගණනයට ඉදිරිපත් කර තිබුණි.	පිළිතුරු සපයා නොතිබුණි.	මූල්‍ය ප්‍රකාශනය පෙබරවාරි 28 දිනට හෝ එදිනට ප්‍රථම විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය.

4.2 තිරසාර සංවර්ධන ඉලක්ක

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2018 අප්‍රේල් 23 දින ස.සෙ.පොදු/2018.61 අංක දරණ චක්‍රලේඛනය ප්‍රකාරව තිරසාර සංවර්ධන අරමුණ හා ඉලක්ක ලඟා කර ගැනීම සඳහා අවශ්‍ය දත්ත රැස්කර ඒ අනුව අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගැනීමට සභාව විසින් කටයුතු කර නොතිබුණි.	පිළිතුරු සපයා නොතිබුණි.	තිරසාර සංවර්ධන ඉලක්ක ලඟාකර ගැනීමට කටයුතු කළ යුතුය.

4.3 සෞභාග්‍ය අපද්‍රව්‍ය කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව විසින් එකතු කරන ලබන අපද්‍රව්‍ය දිරන හා නොදිරන අපද්‍රව්‍ය ලෙස වර්ගීකරනය කර ලබා නොගන්නා බැවින් කාබනික පොහොර නිෂ්පාදන කටයුතු සිදුකර නොතිබුණු අතර මධ්‍යස්ථානයේ සවිකර තිබූ යන්ත්‍රෝපකරණ ප්‍රයෝජනයට නොගෙන නිෂ්කාර්යව තිබුණි.	පිළිතුරු සපයා නොතිබුණි.	කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානය ක්‍රියාත්මක කර යන්ත්‍රෝපකරණ ප්‍රයෝජනයට ගත යුතුය.

4.4 අපේක්ෂිත නිමවුම් මට්ටම ලබා නොගැනීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිපාදනයෙන් රු.998,330 ක් කෙරෙහි - 09 පාලකයෙකු පිළිලෙයිසාර් කෝට්ටු හරස් විදියේ පදිංචිවී සිටින මහජනයාට පානීය ජලය ලබා දීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය වෙත ගෙවීම් සිදු කර තිබුණද, මෙතෙක් ජල සැපයුම් ලබා දී නොතිබුණි.	පිළිතුරු සපයා නොතිබුණි.	ජල සැපයුම් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කළ යුතුය.